

කාන්තාවන්ට එරෙහිව කෙරෙන  
සියලු ම ආකාරයේ  
වෙනස්කම් තුරන් කිරීම පිළිබඳ  
සම්මුතිය

කොළඹ විශ්ව විද්‍යාලයේ  
මානව හිමිකම් අධ්‍යක්ෂ කේත්දය මගින් පළ කරිණි

කාන්තාවන්ට එරෙහිව කොරේන කියල ම ආකාරයේ  
වෙනස්කම් තුරන් කිරීම පිළිබඳ සම්මුතිය

1979 දෙසැම්බර් 18 දින අංක: 34/180 දුරන මහ සහාවේ යෝජනාවට  
අනුව සම්මත කොට අත්සන් කිරීම, ස්විර කිරීම සහ පිළිගැනීම සඳහා  
විවෘත කරන ලදී.

27 (1) වගන්තියට අනුව බලපෑවෙන්වීම ආරම්භ වූ දිනය 1981  
සැප්තැම්බර් 3.

මෙම සම්මුතියට පාර්ශ්වකාර රාජ්‍යයේ, විස්සන් පාතින්ගේ ප්‍රජාපතිය,  
මුලික මානව අධික්‍රිත සික්කම් කොරේන ද මිනිසුන්ගේ ආත්ම ගොරවය සහ  
ඇගයන් කොරේන ද, පුරුෂයින්ගේ සහ ස්ත්‍රීන්ගේ සමාන අධික්‍රිත සික්කම්  
පිළිබඳ ව ද, විශ්වාසය නැවත තහවුරු කරන බැවි සටහන් කොට  
ගනීමින්,

මානව අධික්‍රිත සික්කම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය, වෙනස්ව සැලකීම  
නොපිළිගැනීමේ සිද්ධාන්ත තහවුරු කරන බැවි ද, කියල ම මිනිසුන්  
නිදහස් ව, ආත්ම ගරුණ්වය සහ අධික්‍රිත සික්කම් අතින් සමානව, උත්පත්තිය  
ලබා ඇති අතර, ස්ත්‍රී පුරුෂයාවය පිළිබඳ වෙනස්කම් ඇතුළු ව කිසිදු  
වෙනස්කමක් නොමැතිව ප්‍රකාශනයේ අඩංගු කියල ම අධික්‍රිත සික්කම් සහ  
නිදහස, කියල්ලන්ටම නිමිකම් ඇති බැවි ද සටහන් කර ගනීමින්,

මානව අධික්‍රිත සික්කම් පිළිබඳ ජනපත්තර සම්මුතියට පාර්ශ්වකාර රාජ්‍යයන්  
කොරේන, පුරුෂයන්ට සහ ස්ත්‍රීන්ට දියුණ ම පාර්වික, සමාජයා, කාස්කාඩික,  
ප්‍රජා සහ දේශපාලන අධිකිත් ණුක්ටි විදිමේ සමාන අධික්‍රිත සික්කම් සහතික  
කිරීමේ වගකීමක් ඇති බැවි ද සටහන් කර ගනීමින්,

විස්සන් පාතින්ගේ සහ විශේෂජල ආයතනයන්ගේ අනුග්‍රහය යටතේ  
පුරුෂයින්ගේ සහ ස්ත්‍රීන්ගේ අධික්‍රිත සික්කම්වල සමානත්වයට අනුබල  
දෙමීන් පැවතෙනු පාත්‍යන්තර සම්මුතින් සැලකිල්ලට ගනීමින්,

පුරුෂයින්ගේ සහ ග්‍රීත්‍යාගේ අයිතිවාසිකම්වල සමානත්වය තහවුරු කරමින් එක්සත් පාතිත්‍යාගේ සහ විශේෂජ ආයතන විසින් සම්මත කර ගන්නා ලද යෝජන), ප්‍රකාශන සහ නිර්දේශයන් ද සටහන් කර ගනිමින්, කෙසේවත්ද, මේ ඩියත් ම ලේඛනයන් තිබියදින් ග්‍රීත්ට එරෙහිව වෙනස් ලෙස සැලකීම ඉතා ප්‍රමාණ්‍යව පැවැත්වෙන බවේ දැඩි ලෙස සැලකිල්ලට ගනිමින්,

ග්‍රීත්ට එරෙහිව වෙනස් ලෙස සැලකීම, අයිතිවාසිකම්වල සමානත්වයට ගරු කිවේමේ මූලධර්ම සහ මානව ගරුත්වයට ඇති ගොරවය උල්ලාසනය කිරීමක් යයි ද, තම රටෙහි දේශපාලන, සමාජය, ආර්ථික සහ සංස්කෘතික පිවිතයේ පුරුෂයින් සහ සම ආකාරයට සහනකාරීවීමට ග්‍රීත්ට ඇති බාධාවයේ යයි ද, සමාජය සහ ප්‍රවාල් සෞඛ්‍යයන් වර්ධනය අඩාල කිරීමක් යයි ද, තමන්ගේ රට සහ මානව සංහතියේ සේවය සඳහා ග්‍රීත්ට ඇති මූලික හැකියාවන් සම්පූර්ණයෙන් දියුණු කර ගැනීම තවත් අඩාල කිරීමක් යයි ද, සිකියට හානිමින්,

දරිද්‍රාවයෙන් පෙළෙන අවස්ථාවන්හි දී ආභාර, සොඩ්‍ය, අධ්‍යාපනය, පුහුණුවීම සහ රැකියා අවස්ථාවන් සහ වෙනත් අවශ්‍යතාවයන්ට ඇති ඉඩකඩ ලබා ගැනීම සඳහා ග්‍රීත්ට ඇත්තේ ඉත්තෙන් ඉතා අඩුම අවස්ථා බවේ සැලකී,

සමාජාත්මකාව සහ යුතුකිය පදනම් වූ නව ජාත්‍යන්තර ආර්ථික ක්‍රමයක් පිහිටුවීම පුරුෂයින් සහ ග්‍රීත් අතර සමාජාත්මකාව වැඩි දියුණු කිරීමට බොහෝ කෙසින් දායක වන බවේ සැලකී,

වර්ණ ගේද වාදය, ඩියත්ම ආකාරයේ පාති වාදය, ජාතින් අනුව වෙනස් ලෙස සැලකීම, යටත් විපිත වාදය, නව යටත් විපිත වාදය, ආනුමත්‍යය කිරීම, රටවල් බලයෙන් අලවා ගැනීම සහ රාජ්‍යයන් හි අභ්‍යන්තර කටයුතුවලට බලපෑම් හා ඇතිල ගැසීම්, තුරන් කර දැමීම පුරුෂයින්ගේ සහ ග්‍රීත්ගේ අයිතිවාසිකම් සම්පූර්ණයෙන් ගැසීම් විඳුමට අභ්‍යන්තර බවේ අවධාරණය කරමින්,

ජාත්‍යන්තර කාමය හා ආරක්ෂාව සංවිධාන් කිරීම, ජාත්‍යන්තර අවිනිශ්චිතතාවය ලිඛිල් කිරීම, තමන්ගේ සමාජයේ සහ ආරක්ෂක පිළිවෙත් නොගකා සියලු ම රාජ්‍යයන් අතර සහයෝගිතාව, දැඩි එලදුදී ජාත්‍යන්තර පාලනයක යටතේ කෙරෙන සම්පූර්ණ සමාජය තිරායුධකරණය, විශේෂයෙන් න්‍යාස්ථ්‍යීක තිරායුධකරණය, රටවල් අතර සම්බන්ධතාවය උදෙසා යුත්ති ධර්ම, සමාජත්මකතාවය සහ අනොන්‍ය යහපත තහවුරු කිරීම, විදේශීය සහ යටත් විපින ආධිපත්‍යයට නාජ්‍යය වී සිටින පුද්ගලයින් ස්වාධීපත්‍ය සහ ස්වාධීනත්වය සඳහා ව්‍ය අයිතිවාසිකම් කාඩ්‍යාත් කර ගැනීම මෙන් ම ජාතික ස්වාධීපත්‍යය සහ හොමික අඛණ්ඩතාවයට ගරු කිරීම තුළින්, සමාජ ප්‍රගතිය සහ සංවර්ධනය දිරිගැනීවේ යැයි ද, ඒ හේතුවෙන් පුරුෂයින් සහ ස්ත්‍රීන් අතර සම්පූර්ණ සමාජත්වය ලබා ගැනීමට හැකිවේ යැයි ද තහවුරු කර ගනීමින්,

රටක පුර්ණ සංවර්ධනය සහ ලේක සුඩ කිදුධීය සහ කාමය උදෙසා පුරුෂයින් හා සම අන්දම්‍රිත සියලුම ගෞන්‍යයන්ගි ස්ත්‍රීන්ගේ සහනාගින්වය අවශ්‍ය යැයි විය්වාස කරමින්,

ප්‍රවුලක සුඩ කිදුධීය සහ සමාජයේ දියුණුව සඳහා ස්ත්‍රීන්ගෙන් වන විශාල දායකත්වය, මෙහෙක් සම්පූර්ණයෙන්ම පිළිනොගෙන ඇති මාන්‍යත්වයේ සමාජය වැදගත්කම, ප්‍රවුල තුළ සහ දරුවන් හඳුවබා ගැනීමේ ද දෙම්විපියන්ගෙන් ඉටුවන කාර්යය කිහි තබා ගනීමින්,

දරුවන් බිජ කිරීමේ ලා ස්ත්‍රීන්ගෙන් ඉටු වෙන කාර්යය වෙනස් ලෙස සැලකීමට පදනමක් නොවිය යුතු යැයි ද, වහෙත් දරුවන් හඳු වබා ගැනීමේ ද පුරුෂයන් සහ ස්ත්‍රීන් සහ සමස්තයක් වශයෙන් සමාජය ද වගකීම බෙදා ගැනීම අවශ්‍ය යැයි අවබෝධ කර ගනීමින්,

පුරුෂයින් සහ ස්ත්‍රීන් අතර සම්පූර්ණ සමතාවයක් ලබා ගැනීමට හම් සමාජයේ පාර්මිපරිකව පැවතන එන පුරුෂයින්ගේ කාර්ය හාරයන් මෙන්ම ස්ත්‍රීන්ගේ කාර්ය හාරයන් ද වෙනස් විය යුතු යැයි අවබෝධ කර ගෙන, ස්ත්‍රීන්ට එරෙහිව වෙනස් ලෙස සැලකීම තුරන් කිරීම පිළිබඳ ප්‍රකාශනයේ සඳහන් වන න්‍යායන් ක්‍රියාත්මක කිරීමේ අදාළතින් ඒ සඳහා සියලු ම

ආකාරයේ සහ ප්‍රකාශ වේ අටින් අන්දමේ වෙනස් ලෙස සැලකීම් තුරන් කිරීම ව අවශ්‍ය පියවර ගත යුතු යැයි සලකා,  
පහත සඳහන් අයුරුදී එකතු වුන.

## I කොටස

### 1 වගන්තිය

මෙම සම්මුතිය සම්බන්ධයෙන් "ස්ම්‍රින්ට එරෙහිව වෙනස් ලෙස සැලකීම" යනුවෙන් අදහස් කෙරෙන්නේ තමන්ගේ විවාහක තත්ත්වය ගැන නොසලකා, පුරුෂයින් සහ ස්ම්‍රින් පිළිබඳ ව සමානතා පදනමක් මත දේශපාලන, ආර්ථික, සාම්ප්‍රදිය, කංයෝගිතික, ප්‍රජා නො වෙනත් ඩිනැම සේෂ්‍යායක මානව අධිකිවාසිකම් සහ මූලික නිදහස ස්ම්‍රින් විසින් ගුස්ති විදිමට සහ භාවිතයට බාධා කිරීම නො නිශ්ප්‍රහා කිරීම අදහස් කොට ගත ස්ම්‍රි පුරුෂ හේදා මත පදනම් වූ වෙනස්කම්, ප්‍රතිසේෂ්ප කිරීම නො ඩිමා කිරීම වන්නේ ය.

### 2 වගන්තිය

පාරුණ්‍යවකාර රාජ්‍යයේ ස්ම්‍රින්ට එරෙහිව කරන ඩියත් ම ආකාරයේ වෙනස් ලෙස සැලකීම් ගෙවා දැකින අතර, ඩියත් ම සුදුසු මාරුගයන් ඔස්සේ අපමාදව ම ස්ම්‍රින්ට එරෙහිව වෙනස් ලෙස සැලකීම තුරන් කිරීම සඳහා වූ ප්‍රතිපත්තියන් පිළිපැදිමට එකතුවෙමින්, මේ සඳහා පහත දැක්වෙන දේ කිරීමට,

(අ) පුරුෂයින්ගේ සහ ස්ම්‍රින්ගේ සමානාත්මකව පිළිබඳ මුලධර්ම නම ජාතික ව්‍යවස්ථාවන්හි නො වෙනත් යෝග්‍ය නිති සම්පාදනයේ දැනටමත් අඩංගු කර නොතිබේ නම් ඒවායේ ඇතුළත් කිරීමට ද, මෙම මුළු ධර්මයන් ප්‍රායෝගිකව ප්‍රත්‍යෘෂා කිරීම, නිතිය සහ අනෙකුන් යෝග්‍ය මාරුගයන් තුළින් සහතික කිරීමට ද,

- (අ) ස්ත්‍රීන්ට එරෙහිව වෙනස් ලෙස සැලකීම තහනම් කිරීම ව අවශ්‍ය නිත සම්පාදනය සහ වෙනත් ක්‍රියාමාරුගයන්, අවශ්‍ය තත්ත්ව සුංස්‍රේදු දූෂ්‍රිතම් සහිතව, සම්මත කර ගැනීමට ද,
- (ඇ) පුරුෂයින්ට සහ සමාන පදනමකින් ස්ත්‍රීන්ගේ අධික්‍රිතවාධිකම් සඳහා නිතිමය ආරණ්‍යාවන් සැලැස්වීමට ද, ඕනෑම වෙනස් ලෙස සැලකීමේ ක්‍රියාවකට එරෙහිව ස්ත්‍රීන්ට දැඩි ආරණ්‍යාව පාතික විනිශ්චය මණ්ඩල සහ වෙනත් මහජන සංස්ථා තුළුන් සහතික කිරීමට ද,
- (ඈ) ස්ත්‍රීන්ට එරෙහිව වෙනස් ලෙස සැලකීමේ කිසිදු ක්‍රියාවකට සහභාගිවීමෙන් වැළැක සිටීමට සහ යියත්ම මහජන නිලධාරීන් හා ආයතනයන් මෙම අවශ්‍යතාවයට අනුකූලව කටයුතු කරන බව සහතික කිරීමට ද,
- (ඉ) ඕනෑම පුද්ගලයෙකු, ආයතනයක් හෝ ව්‍යාපාරයක් මගින් ස්ත්‍රීන්ට වෙනස් ලෙස සැලකීම තුරන් කිරීමට අවශ්‍ය යියත් ම සුංස්‍රේදු ක්‍රියාමාරුගයන් ගැනීමට ද,
- (ඊ) ස්ත්‍රීන්ට එරෙහිව වෙනස් ලෙස සැලකීම ගැබී ව ඇති දැනට පවත්නා නිති රිති, ආවාර විධි සහ පුරුදු, සංගේධනය කිරීමට හෝ අවලංගු කිරීමට අවශ්‍ය නිති සම්පාදනය අඟුණු යියත් ම දේ කිරීමට ද,
- (උ) ස්ත්‍රීන්ට එරෙහිව වෙනස් ලෙස සැලකීමක් ඇති කරවන යියත් ම පාතික දැන් නිති අනෝධි කිරීමට ද,
- පොරොන්ද වෙත.

### 3 වගන්තිය

පාර්ශ්වකාර රාජ්‍යයන් යියත්ම දෙප්තියන්ති, විශේෂයෙන් දේශපාලන, සමාජයා, ආර්ථික සහ සංස්කෘතික දෙප්තියන්ති, පුරුෂයින් හා සමානාවය මත පදනම් වූ මානව අධික්‍රිතවාධිකම් සහ මූලික නිදහස ඉස්කර විදිම සහ

පිළිපදිම සහතික කිරීම සඳහා ස්ථිතිගේ සම්පූර්ණ දියුණුව සහ ප්‍රගතිය සහතික කිරීමට අවශ්‍ය නිති සම්පාදනය අනුව සියලු ම මාරුගයන් ගනු ඇත.

#### 4 වගක්තිය

1. පාර්ශ්වකාර රාජ්‍යයන් විසින් ප්‍රරැශයින් සහ ස්ථිති අනර සහසම වූ සමතාවය සිංහයෙන් ඇති කිරීම අරමුණු කර ගත් තාවකාලික විශේෂ උපායයන් සම්මත කර ගැනීම, මෙම සම්මුතියේ විශ්‍රාන වන අයුරින් වෙනස් ලෙස සැලකීමක් දේ නොපිළි ගැනෙනු ඇත. විසේ වුවද, එයින් ඇති වන ප්‍රතිච්ලයක් වගයෙන් ආසාන හෝ වෙනස් හෝ තත්ත්වයන් දිගටම පවත්වාගෙන යාම කළ නොහැකි වේ; එවන් උපායයන්, සමතාවයෙන් යුත් අවස්ථාවන් හා සැලකීමේ අරමුණු යායාත් කර ගැනීමෙන් අනුතුරුව නවතා දැමීය යුතු වේ.
2. පාර්ශ්වකාර රාජ්‍යයන් විසින් මාන්ද්‍රවය ආරණ්‍ය කර ගැනීමේ අරමුණින් මෙම සම්මුතියේ අඩංගු ක්‍රියා මාරුග අනුව ව විශේෂ ක්‍රියා මාරුග සම්මත කර ගැනීම වෙනස් ලෙස සැලකීමක් දේ නොපිළිගැනේ.

#### 5 වන වගක්තිය

පාර්ශ්වකාර රාජ්‍යයන් විසින්,

- (අ) එක් පාර්ශ්වයක, ලංකික උසස් බව හෝ පහත් බව මත පදනම් වූ පැන්පාති හැකිම් සහ ව්‍යවහාරික සහ වෙනත් ක්‍රියාවන් තුරන් කිරීමේ අදහස ඇති ව ප්‍රරැශයින්ගේ සහ ස්ථිතිගේ හැකිරීම පිළිබඳ ව සමාජය හා සංස්කෘතික රාජ්‍යවල වෙනසක් ඇති කිරීම;
- (ආ) ප්‍රමුණ්ගේ බිනා එපාකම්, ලෝකයේ මුළු අවධියේ සිට සැම අවස්ථාවකදීම සැලකීල්ලට භාරනය වූ කරනුයා යැයි තේරුම්

ගැනීම් තමන්ගේ දරුවන් හඳුවබා ගැනීම හා වර්ධනය කිරීම සම්බන්ධයෙන් ලා පුරුෂයින්ගේ සහ ස්ත්‍රීන්ගේ පොදු වගකීම හඳුනා ගැනීම;

සඳහා හුදුය පියවර ගනු ඇත.

## 6 වගක්තිය

පාර්ශ්වකාර රාජ්‍යයන්, සෑම අන්දමකම ස්ත්‍රීන් වෙළෙඳුම සහ ස්ත්‍රීන් ගතිකා වසන්තියේ යොදුවම් වාසි ලබා ගැනීම මැයි පැවත්වීමටත් අවශ්‍ය යෝග්‍ය පියවර ගනු ඇත.

## II කොටස

### 7 වගක්තිය

පාර්ශ්වකාර රාජ්‍යයන් රටේ දේශපාලන සහ මහජන පිවිතයේ ස්ත්‍රීන්ට එරෙහිව කෙරෙන සියලුම වෙනස් ලෙස සැලකීම් තුරන් කිරීම ව අවශ්‍ය යෝග්‍ය උපාය මාර්ගයක්ම ගනු ඇති අතර, විශේෂයෙන් පුරුෂයින් සමඟ,

(අ) සියලුම ජන්ද විමසිම් සහ ජනමත විවාරණායන්කි දී ජන්දය පාවතිවී කිරීමටත්, මහජන නියෝධියින් තෝරා පත් කර ගන්නා ආයතනයන්ට ජන්දයෙන් තෝරා පත්වීම සඳහා ඉදිරිපත් වීමටත්;

(ආ) රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයේ ලා සහකාරී වීමටත්, එවා ක්‍රියාත්මක කිරීමටත් රාජ්‍ය තිලනු දූරීමටත්, රජයේ සියලුම මට්ටමේ මහජන වැඩ කටයුතුවල තිරන්වීමටත්,

(ඇ) රටෙහි මහජන හා දේශපාලන පිවිතයට සම්බන්ධ වූ රාජ්‍ය නොවූ සංවිධානයන් සහ සම්භිජම්වලට සහකාරීවීමටත්;

සමාන අයිතිවාධිකම් සහතික කෙරුනු ඇත.

## 8 වගන්තිය

පාර්ශ්වකාර රාජ්‍යයන් පුරුෂයින් හා සමාන පුදුරින් සහ කිසිම වෙනස්කම් කිරීමකින් තොරතු, ස්ත්‍රීන්ට පාන්පන්තර මට්ටමෙන් තම රජයන් නියෝජනය කිරීමට අවස්ථාවත්, පාන්පන්තර සංවිධානයන්ගේ කාර්යයන්ට සහභාගි විමේ අවස්ථාවත් සහතික කිරීමට අවශ්‍ය සියලු යෝගී උපාය මාර්ගයන් ගනු ඇත.

## 9 වගන්තිය

1. පාර්ශ්වකාර රාජ්‍යයන් විසින් පානිහාවය ලබා ගැනීමේ, වෙනස් කිරීමේ හෝ රැක ගැනීමේ පුරුෂයින් හා සමාන සියලු අයිතිවාසිකම් ස්ත්‍රීන්ට ද පුදානය කළ යුතු වේ. විදේශීකයෙකු හා විවාහවේ නිකා හෝ විවාහයේ දී ස්වාමී පුරුෂය විසින් පානිහාවය වෙනස් කිරීම නිකා හෝ නාර්යාවගේ පානිහාවය නිතරින්ම වෙනස්වන බවක් හෝ ඇයට රටවැක බව නැති වී යාමක් හෝ ඇය කෙරෙනි ස්වාමී පුරුෂයාගේ පානිහාවය බලයෙන් පැවතීමක් හෝ සිදු නොවන බව රාජ්‍යයන් විසින් සහතික කළ යුතු ය.
2. පාර්ශ්වකාර රාජ්‍යයන් විසින් තමන්ගේ දරුවන්ගේ පානිහාවය පිළිබඳ පුරුෂයන් හා සමාන අයිතිවාසිකම් ස්ත්‍රීන්ට ද පුදානය කළ යුතු වේ.

## III සොටස

## 10 වගන්තිය

පාර්ශ්වකාර රාජ්‍යයන් අධ්‍යාපන දෙපාර්තමේන්තු පුරුෂයින් හා සමාන අයිතිවාසිකම් ස්ත්‍රීන්ට ලැබීම සහතික කිරීම සඳහා වෙනස් ලෙස සැලකීම තුරන් කිරීමට අවශ්‍ය සියලු යෝගී උපාය මාර්ගයන් ගනු ඇත, විශේෂයෙන්ම;

- (අ) රැකියා සහ වෘත්තිය මාරුගෝපදේශකන්ට වය සඳහා අධ්‍යාපනයට ප්‍රවිෂ්ණ වීම සහ ගම්බද සහ නාගරික ප්‍රදේශයන් හි සියලුම තරාතිරම්වල අධ්‍යාපන ආයතනයන්හි සිපලෝලා ලබා ගැනීමට එකම පහසුකම්;
- මෙම සමානත්වය පෙර පාසල්, කාමානස, තාචාත්තික, වෘත්තිය සහ උගේ තාචාත්තික අධ්‍යාපනය මෙන්ම සියලුම අන්දමේ වෘත්තිය ප්‍රහැනුවේ සඳහා ද සහතික කළ යුතු වේ.
- (ආ) එකම විෂය මාලාවන්ට, එකම විහාරයන්ට, එකම මට්ටමේ හුදුසුකම් සහිත ගුරු මත්ස්‍යලවලට සහ එකම තත්ත්වයේ පාසල් ඉඩකඩ සහ උපකරණ ලබා ගැනීමට අවස්ථාව;
- (ඇ) සැම තරාතිරමකම සහ සියලුම ආකාරයේ අධ්‍යාපනයේ නියැලි ප්‍රරූපයින්ගේ සහ ජ්‍රින්ගේ කාර්ය හාරයන් කෙරෙනි බලපාන එකම මාදුලෝගේ සංකල්ප ඇතොත් මිශ්‍ර අධ්‍යාපනය හෝ හුදුසු වෙනත් අන්දමේ අධ්‍යාපන කුමාරකට දිරි ගැන්වීමෙන් එවා ඉවත් කිරීම, විශේෂයෙන් පාසල් පොත් සහ පාසල් වැඩකටහන් සංයෝධනයෙන් සහ ඉගැන්වීමේ තුම මගින් එකේ කිරීම.
- (ඈ) ශිෂ්‍යන්ට සහ වෙනත් අධ්‍යයන දීමනා ලබා ගැනීමේ සමාන අවස්ථා;
- (ඉ) වැඩිගිටි සහ ක්‍රියාකාරී කාචාර වැඩකටහන් ඇතුළු ව විශේෂයෙන් ප්‍රරූපයින්ගේ සහ ජ්‍රින්ගේ අධ්‍යාපනයේ පවත්නා පරාතර හැකි කඩිනම්න් අඩු කිරීම අරමුණු කර ගත් අඛණ්ඩ අධ්‍යාපන වැඩ පිළිවෙළවල් වලට ප්‍රවිෂ්ණ වීමේ සම අවස්ථා ඇති කිරීම.
- (ඊ) ශිෂ්‍යවන් පාසල් හැර යාමේ අනුපාතිකය අඩු කිරීම සහ නියම කාලයට පෙර පාසල්වලන් අස්ථි ගිය ගැනැණු ප්‍රමාදන් සහ ජ්‍රින් සඳහා වැඩකටහන් කඩිනය කිරීම;
- (උ) ක්‍රිඩා සහ ගරීරික අධ්‍යාපනයෙහි ක්‍රියාකාරීව සහභාගිවීමේ සමාන අවස්ථා);

(උ) පමුල් සැලකුම් කිරීම පිළිබඳ නොරතුරු සහ උපදෙස් ඇතුළු ව පමුල් සොඩිස සහ ශ්‍රීඛාධනය සහතික කෙරෙන නිශ්චිත අධ්‍යාපන නොරතුරු ලබා ගැනීමට අවස්ථාව සැලකීම;

පුරුෂයින්ගේ සහ ග්‍රින්ගේ සමතාවය පදනම් කොට ගෙන සහතික කරනු ඇත.

## 11 වගක්තිය

1. පාර්ශ්වකාර රාජ්‍යයන් විසින් රැකියා දෙප්තුයෙහි පුරුෂයින්ට සහ ග්‍රින්ට සමතාවය මත පදනම් වූ එකම අයිතිවාසිකම් සහතික කිරීමේ අදහසින් ග්‍රින්ට එරෙහිව වෙනස් ලෙස සැලකීම තුරන් කිරීම සඳහා අවශ්‍ය සියලු යෝගී උපාය මාර්ගයෙන් - විශේෂයෙන්ම;
- (ආ) සියලු මානව වර්ගයාගේ වෙන් කළ නොහැකි අයිතියක් වගයෙන් ගේවයේ යෙදීමේ අයිතිය,
- (ඇ) රැකියා සම්බන්ධ වූ තේරීම්වලදී එකම නිර්ණ්‍යක හා එහිය ඇතුළු ව එකම ගේවා අවස්ථාවන් සඳහා වූ අයිතිය.
- (ඈ) ග්‍රින්වන වෘත්තිය නො ගේවාව තොරා ගැනීමේ අයිතිය, උසස්වීම් ලබාදීමේ අයිතිය, රැකියාවේ ශ්‍රාර්ක්ෂණිකාවය සහ රැකියාවේ සියලුම සහන සහ ගේවා කොන්දේකී සඳහා වූ අයිතිය, වෘත්තිය ප්‍රහුණුව, තැවත ප්‍රහුණුව සහ අඩුකිකත්වය, උසස් වෘත්තිය ප්‍රහුණුව, ප්‍රහරාවර්තන ප්‍රහුණුව සඳහා වූ අයිතිය;
- (ඉ) පරිලාභ ඇතුළු ව සම වෙනත ලැබීමේ අයිතිය, එක හා සමාන වටිනාකමින් දුර් ගේවය සඳහා සම සැලකුම් සඳහා වූ අයිතිය, එමෙන්ම ගේවා තත්ත්වයන් අශේරීමේ දී සම සැලකුම් සඳහා වූ අයිතිය;
- (ඌ) විශේෂයෙන්ම විශ්‍රාම යාමේ දී, රැකියා විරුණි හා වැයේ දී, රෝග අවස්ථාවන්හි දී, ආබාධින තත්ත්වයක සිටිය දී හා මහත් වියේ දී සහ ගේවයේ යෙදීමට නොහැකි වෙනත් දුඩු අවස්ථාවන්හි දී,

සමාජ හුරුණුවෙන් වයට ඇති අයිතිය මෙන්ම, වේනත් සකින නිවාඩු සඳහා වූ අයිතිය,

(ජ) ප්‍රජනනයේ දී ආරක්ෂාව සැලකීම අභුත ව සොබන ආරක්ෂාවට සහ දේව තත්ත්වයන්ගේ ආරක්ෂා හාවය සඳහා වූ අයිතිය.

සඳහා යෝග්‍ය උපාය මාර්ගයන් ගනු ඇත.

2. විවාහය හෝ මාතෘත්වය ගේතුකොට ගෙන ස්ත්‍රීන්ට එරෙහිව වෙනස් ලෙස සැලකීම වළක්වාලීම සඳහා සහ දේවයේ යෙදීමේ විලදායි අයිතිය සහතික කරනු වස් පාර්ශ්වකාර රාජ්‍යයන්;

(ඡ) දුරක හෝ ප්‍රසුරි නිවාඩු ගේතුකොට ගෙන දේවයෙන් පහ කිරීම සහ විවාහක තත්ත්වය පදනම් කරගෙන දේවයෙන් පහ කිරීමේ දී වෙනස් ලෙස සැලකීම, දැඩුවම් පැමිණවීමට යටත්ව තහනම් කිරීමට,

(ජා) කරමින් කිටී දේවය අතිම් වීමක් හෝ ජ්‍යෙෂ්ඨ්ධිත්වය හෝ සමාජ දීමනා අතිම්වීමක් නොමැතිව වේනත් හෝ ඒ හා සමාජ ලාභ ප්‍රයෝගන හෝ සකිනව ප්‍රසුත නිවාඩු තුමයක් ඇති කිරීමට;

(ජෑ) දෙමෙනිපියනට, පවුලේ වගකීම් දේව ස්වාධායේ වගකීම් හා සමග එකාබද්ධ කිරීමට හැකි වන අයුරින් අවශ්‍ය උපකාරක සමාජ දේවයක් ඇති කිරීම දීරි ගැන්වීමට, විශේෂයෙන් ම දරුවන් රැකබලා ගැනීමේ පහසුකම් ජාලයක් පිශිවුවීම සහ වර්ධනය කිරීම තුළින් ජන පිවිතයට සහකාරීවීම උනන්දු කරවීමට;

(ජෑ) ගැඩිගෙන කිටීන කාලයේ දී තමන්ට හානිකර විය හැකි දේවයන්හි යෙදෙන ස්ත්‍රීන්ට විශේෂ ආරක්ෂාවන් සැපයීමට,

යෝග්‍ය උපාය මාර්ග ගනු ඇත.

3. විද්‍යාත්මක සහ තාක්ෂණික දැනුම උපයෝගි කර ගනීන් මෙම වගන්තියේ අඩිංඡ වන ආරක්ෂක තිරි සම්පාදනයට සම්බන්ධ වන කරුණු කළුන් කළට තිරිස්ථාන විය යුතු වන අතර, අවශ්‍ය වුවනොත් කාලයේදහනය කිරීම හෝ අවලංගු කිරීම හෝ ව්‍යාප්ත කිරීම හෝ කෙරෙනු ඇත.

## 12 වගන්තිය

1. පාර්ශ්වකාර රාජ්‍යයන් විසින් ප්‍රවුල් සැලකුම් කිරීම ඇතුළු ව සොබඡ පහසුකම් සේවාවන්ගේ ප්‍රයෝගනය ගැනීම ප්‍රරූපයින්ට සහ ස්ථින්ට සම පදනමක් යටතේ සහතික කිරීම සඳහා), සොබඡ පහසුකම් සේකුරුයේ ස්ථින්ට එරෙහිව වෙනස් ලෙස සැලකිම තුරන් කිරීමට අවශ්‍ය කියව යෝග්‍ය ක්‍රියා මාර්ගයන් ගනු ඇත.
2. මෙම වගන්තියේ පළමුවන ජේදයේ නියමයන් තිබුණේ වුවද, පාර්ශ්වකාර රාජ්‍යයන් විසින් ස්ථින්ට ගරහණ් කාලය, දරු ප්‍රසුතිය සහ පශ්චාත් ප්‍රසුති කාලය සම්බන්ධව යෝග්‍ය සේවාවන් සහ අවශ්‍යතාන්ත් දී නොමිලේ සේවාවන් සපයීම ද ගරහණ් සහ කිරීදෙන කාලයන්ගි දී ප්‍රමාණවත් පෝෂණය ලබේමට සැලැස්වීම ද සහතික කළ යුතු වේ.

## 13 වගන්තිය

1. පාර්ශ්වකාර රාජ්‍යයන් විසින් ආර්ථික හා සමාජ පිටිඵලයේ වෙනත් අංශවල දී ස්ථින්ට එරෙහිව වෙනස් ලෙස සැලකිම තුරන් කිරීම සහ ප්‍රරූපයින් සහ ස්ථින්ගේ සමානතාව පදනම් කොට ගෙන විකම අධිතිවාසිකම්, විශේෂයෙන්,
  - (අ) ප්‍රවුල් ලාභ ප්‍රයෝගන සඳහා ඇති අධිතිය,
  - (ඇ) බැංකු ණය, උකස් සහ වෙනත් ආකාරයේ ණය මුදල් ලබා ගැනීමේ අයිතිය,
  - (එ) විනෝද්‍යාග, ක්‍රිඩා සහ සංස්කෘතික පිටිඵලයේ අනෙකුත් අංශයන් හි සහනාග්‍රීමේ අධිතිය.

නහුවුරු කිරීම සඳහා, අවශ්‍ය කියව යෝග්‍ය උපාය මාර්ගයන් ගනු ඇත.

## 14 වගන්තිය

1. පාර්ශ්වකාර රාජ්‍යයන්, ගම්බද ස්ත්‍රීන් විසින් මුහුණ දෙනු ලබන විශේෂ ගෙවෙන සහ ආරච්ඡයේ මිළ තොකෝරෙන අංශයන් හි තමන්තයන් ඉටුවන සේවාවන් ඇතුළු ව තම පවුල්වල ආරච්ඡ පිටිතය ගැටගක ගැනීම සඳහා ගම්බද ස්ත්‍රීන්ගෙන් ඉටු වන සැලකිය යුතු කොටස, සැලකිල්ලට ගන්නා අතර, මෙම සම්මුතියේ නියමයන් ගම්බද ස්ත්‍රීන් කොරෝනි ද භාවිතාවීම සහතික කිරීම සඳහා අවශ්‍ය සියලු යෝගී උපාය මාර්ගයන් ගනු ඇත. එවන් ස්ත්‍රීන් හට,

- (අ) සැම තරාතිරමකම කංවර්ධන සැලසුම් සවිස්තර කිරීමේ දී සහ ක්‍රියාත්මක කිරීමේ දී සහනාගි වීමට,
- (ආ) පවුල් සැලසුම් තොරතුරු, උපදෙස් සහ සේවා ඇතුළු ව ප්‍රමාණවන් කොඩ්ප පහසුකම් ලබා ගැනීම ව,
- (ඇ) සමාජ යුරුණුහි වැඩ පිළිවෙළුවලින් කෙළින්ම වල ප්‍රයෝගන ලැබීම ව,
- (ඈ) ක්‍රියාකාර තාක්ෂණ ගාවිතය ඇතුළු ව, විධිමත් සහ අවධිමත් අධ්‍යාපනයේ සියලු ආකාරයේ ප්‍රභුතුවීම් ලබා ගැනීම ව මෙන්ම, අනෙකුත් දේව අමතරව, තමන්ගේ තාක්ෂණ නිපුණතාව වැඩි දුයුතු කර ගැනීම සඳහා සියලු ප්‍රජා සහ ව්‍යාප්ත සේවාවලින් ප්‍රයෝගන ලැබීම ව,
- (ඉ) රැකියා තො ස්වයං රැකියා තුළින් ආරච්ඡ අවස්ථාවන් සමඟ ලබා ගැනීමට නැකි වන ප්‍රයින් ස්වයං උපකාරක කත්ත්වයම් සහ හමුපකාර සේවා සංවිධානය කිරීමට,
- (ඊ) සියලු ප්‍රජා කටයුතුවලුට සහනාගිවීමට,
- (උ) කෝපිකාර්මික ණය, අලෙවී පහසුකම්, යෝගී තාක්ෂණය සහ ඉඩීම් සහ කැංජ ප්‍රතිඵ්‍යාකරණය මෙන්ම ඉඩීම්වල නැවත පදිංචිවීමේ වැඩ පිළිවෙළවල් වල දී සමාන සැලකිල්ල ලැබීමට,

(උ) විශේෂයෙන් නිවාස, සහිපාර්ශ්‍යාව, විදුලිය සහ ජල සම්පාදනය, ප්‍රවාහනය සහ පත්‍රිව්‍ය තුවමාර්ග සම්බන්ධයෙන් ප්‍රමාණවත් පිටත පහසුකම් ඇස්ක විදුමට,

ගම්බද ස්ථ්‍රීන්ට අභි අධිකිය සහතික කොට්ඨාස නිවාස විදුමට,

#### IV කොට්ඨාස

##### 15 වහ වගස්සිය

1. පාර්ශ්වකාර රාජ්‍යයන්, නිතිය ඉදිරියේ ස්ථ්‍රීන්ට පුරුෂයින් හා සමග සම තත්ත්වය ලෙනු ඇත.
2. පාර්ශ්වකාර රාජ්‍යයන්, සිවිල් කටයුතු සම්බන්ධයෙන් පුරුෂයින්ට හා සමාන නිතිමය බලය සහ එම බලය ත්‍රියාත්මක කිරීම සඳහා සම අවස්ථා ස්ථ්‍රීන්ට ද සැලැස්විය යුතු ය. විශේෂයෙන් කොන්ත්‍රාත් සිවිස ගැනීමට සහ දේපෝල පාලනය කිරීමට ස්ථ්‍රීන්ට සම අධිකිවාසිකම් දිය යුතු වහ අතර, උකාවී සහ විනිශ්චය මණ්ඩල කටයුතුවලද සැම අවස්ථාවකම සමව සැලකිය යුතු වන්නේය.
3. පාර්ශ්වකාර රාජ්‍යයන්, ස්ථ්‍රීන්ගේ නිතිමය බලය සිමා කිරීම සඳහා යොමු වූ නිතිමය අක්‍රියන් සහිත සියලු ම කොන්ත්‍රාත් සහ අන් සියලු පොදුගැලීක ලේඛන අවලංගු වූ සේ සළකනු ඇත.
4. පාර්ශ්වකාර රාජ්‍යයන් විසින් පුද්ගලයින් එහා මෙහා යාම සහ තමන්ගේ නිවයන සහ පදිංචිය තෝරා ගැනීමේ නිදහස සම්බන්ධ නිති පිළිබඳ ව, පුරුෂයින්ට සහ ස්ථ්‍රීන්ට එක හා සමාන අධිකිවාසිකම් සලස්වනු ඇත.

## 16 වන වගකීය

1. පර්යාවකාර රාජ්‍යයන් විසින් විවාහය සහ ප්‍රවුල් කම්බන්ධතා කටයුතු සම්බන්ධයෙන් වූ සියලුම කරුණු පිළිබඳ ව ස්ථිතිව එරෙහිව වෙනස් ලෙස සැලකීම තුරන් කිරීම සඳහා අවශ්‍ය සියලුම ම යෝග්‍ය උපාය මාරුගයන් ගතු ඇතේ. විශේෂයෙන්,
  - (අ) විවාහවේ සඳහා සමාන අයිතිවාකිකම්,
  - (ආ) සහකරුවකු තෝරා ගැනීම සහ ඔවුන්ගේ නිදහස සම්පූර්ණ කැමැත්ත ඇතිව පමණක් විවාහ විමේ සම අයිතිය.
  - (ඇ) විවාහයේ දී සහ විවාහය අවලංගු කිරීමේ දී සම අයිතිය සහ වගකීම.
  - (ඈ) විවාහක භාවය තොකලකා දෙම්විපියන් වගයෙන් තම දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් සෑම අවස්ථාවන්කිදීම දරුවන්ගේ උවමනා ව්‍යාකම්වලට ප්‍රමුඛත්වය ඇතිව සම අයිතිය සහ වගකීම,
- (ඉ) දරුවන් සංඛ්‍යාව සහ දරුවන් අතර පර්තරය, නිදහසේ සහ වගකීමෙන් යුතුව තිරනුය කිරීමේ සම අයිතිය, එමෙන්ම එම අයිතිය පාවිච්චි කිරීම සඳහා අවශ්‍ය තොරතුරු, අධ්‍යාපනය සහ වෙනත් තුම ලබා දීම.
- (ඊ) දරුවන්ගේ ආරක්ෂකයින්වීම, භාරකරුවන්වීම, රැකිබලා ගන්නන්වීම සහ අන් අයගේ දරුවන් හඳු ගැනීම යන මේවා පාතික නිති පද්ධතියේ අඩංගු වන්නේ නම් ඒ සඳහා සෑම අවස්ථාවන්කිදීම දරුවන්ගේ ඕනෑ ව්‍යාකම්වලට ප්‍රමුඛත්වය ඇතිව සම අයිතිය සහ වගකීම.
- (උ) ස්වාමියා සහ භාර්යාව වගයෙන්, ප්‍රවුල් නාමයන්, වෘත්තියක්, සහ රැකියාවක් තෝරා ගැනීමේ අයිතිය ඇතුළු ව සම පොදුගලුක අයිතිවාකිකම්,

- (උ) නොමැල් තේ මුදලක් ගෙවා නො දේපාල අධිකිය, අධිකිකර ගැනීම, කළමනාකරණය, පරිපාලනය, ඉක්ති විදිම සහ විකිණීම සම්බන්ධයෙන් කාර්යාල සහ ස්වාමියාට සම අධිකිවාසිකම්,
- පුරුෂයින්ට හා ස්ත්‍රීන්ට සමානතා පදනමක් මත සහතික කෙරෙනු ඇත.
2. දරුවෙකුගේ විවාහ ගිවිස ගැනීම සහ විවාහය කෙරෙනි නිතිමය බලයක් නොමැත්තේ ය. විවාහය සඳහා අවම වයස් සිමාව නියම කිරීමට සහ නිල ලත් රෙපිස්ට්‍රාර කාර්යාලයක දී විවාහය ලියාපදිංචි අතිවාර්ය කිරීමට නිතිය ඇතුළු අවශ්‍ය සියලු ම ක්‍රියාවන් ගත යුතු ය.

## V කොටස

### 17 වන වගන්තිය

1. මෙම සම්මුතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සලකා බැවෙම සඳහා, සම්මුතිය බලපෑවැන්වීම ආරම්භ වන අවධියේ දී දහඡට දෙනෙක් ද, රිස්පස් වෙති පාරුග්‍රැවකාර රාජ්‍ය විසින් සම්මුතිය ස්ථිර කිරීමෙන් නො පිළිගැනීමෙන් අනුරූප විසි තුන් දෙනෙක් ද වන අපුරීන් උසස් වරිතයකින් යුත් හා සම්මුතියෙන් ආවරණය වන සේෂ්‍රායෙහි දක්වන විශේෂඝාධින්ගෙන් සැදුම් ලත්, ස්ත්‍රීන්ට එරෙහිව වෙනත් ලෙස සැලකීම තුරන් කිරීම පිළිබඳ ව සම්වුවක් (මින් ඉදිරියට සම්වුව ලෙසින් සඳහන් වන), පිහිටු විය යුත්තේ ය. එම විශේෂඝාධින්, පාරුග්‍රැවකාර රාජ්‍යයන් විසින් තමන්ගේ ජාතින් අනුරීන්, සමාන හැඟීලිය බෙදා යාමක් සහ විවිධ සහස්‍රවයන් මෙන්ම පුදාන නිති පදනම් නියෝගනය වීමත්, සැලකීල්ලට ගතිම්න් තොරා ගත යුතු වන අතර, ඔවුන් තම පොදුගලික මට්ටම්න් සේවය කරනු ඇත.

2. පාර්ශ්වකාර රාජ්‍යයන් විසින් ඉදිරිපත් කරන නාම යෝජනා ලයිස්තුවකින් රහස්‍ය පත්‍ර තුළයට කම්මුවෙටේ සාමාජිකයින් තෝරා ගත යුතු ය. එක් පාර්ශ්වකාර රාජ්‍යයකට තමන්ගේ එක් ජාතියකින්, එක් පුද්ගලයකු බැහින් නම් ඉදිරිපත් කළ හැකි ය.
3. මෙම සම්මුතිය බලපෑවෙන් විම ආරම්භ වූ දින කිට හය මසකට පසුව ප්‍රමාත පත්‍ර විමකීම පෑවෙන් වෙනු ඇත. පත්‍රය විමකන දිනට අවම වශයෙන් තුන් මසකට කළින් එක්සත් ජාතින්ගේ මහ ලේකම් විසින් පාර්ශ්වකාර රාජ්‍යයන් වෙත යැවෙන ලිපියකින්, දෙමසක් ඇතුළත නාම යෝජනා ඉදිරිපත් කරන ලෙස ඉල්ලා කිටිය යුතු ය. මෙයේ නාම යෝජනා කෙරෙන පුද්ගලයින්ගේ ලයිස්තුවක් ආකාරාදා පිළිවෙළට, ඔවුන්ගේ නම් යෝජනා කරනු ලැබූ පාර්ශ්වකාර රාජ්‍යයන් ද සඳහන් කොට මහ ලේකම් විසින් සකස් කළ යුතු වන අතර, විය පාර්ශ්වකාර රාජ්‍යයන් වෙත ඉදිරිපත් කළ යුතු වේ.
4. මහ ලේකම් විසින් එක්සත් ජාතින්ගේ ප්‍රධාන කාර්යාලයේ ද කැඳුවනු බඩන පාර්ශ්වකාර රාජ්‍යයන්ගේ රැස්වීමක දී කම්මුවට සාමාජිකයන් තෝරීම කිදු කෙරෙනු ඇත. විම රැස්වීමේ දී ගණ පුරුණුය සඳහා පාර්ශ්වකාර රාජ්‍යයන් තුනෙන් දෙනෙකාටයක් පැමිණු කිටිය යුතු වන අතර, කම්මුවට තෝරා ගනු ලැබූ පුද්ගලයින් වන්නේ නාම යෝජනාකරුවන් අතුරෙන් වැඩිම පත්‍ර ප්‍රමාණයක් ලබා ගන්නා සහ පැමිණු කිටින සහ පත්‍රය දෙන පාර්ශ්වකාර රාජ්‍ය නියෝජිතයින්ගේ එකාන්ත වැඩි පත්‍ර ප්‍රමාණයක් ලබන්නවුන් ය.
5. කම්මුවෙටේ සාමාජිකයින් කිටි අවුරුදු කාල සීමාවක් සඳහා තෝරා ගනු ඇත. කෙයේ වුව ද ප්‍රමාත පත්‍ර විමකීමේදී තෝරා ගනු ලබන සාමාජිකයින් නව දෙනෙකුගේ නිල කාලය අවුරුදු දෙකක් අවසානයේ ද නිමවෙයි, පත්‍රය විමකීම අවසන් වූ වනාම මෙම සාමාජිකයින් නව දෙනා තුන්තු අදිනීමේ තුළයෙන් කම්මුවෙටේ සහායතා තෝරා ගනු ඇත.
6. මෙම වශයෙන් 2, 3 සහ 4 පේදයන්ගේ සඳහන් වන අයුරු කම්මුවෙටේ අමතර සාමාජිකයන් පස දෙනෙකු තෝරා ගැනීම,

- මෙම සම්මුතියේ නිස් පස්වන ස්ථිර කිරීමෙන් හෝ පිළිගැනීමෙන් පසුව සිදුවනු ඇතේ. මේ අවස්ථාවේද තෝරා ගනු ලබන අමතර සාමාජිකයන් දෙදෙනෙකුගේ නිල කාලය අවුරුදු දෙකක් අවසානයේද ද නිම වනු ඇති අතර, එම දෙදෙනා කම්ටුවේ සහාපති විසින් තෝරා ගනු ඇත්තේ ය.
7. අනියම් ඇබැරු පිරවීම සඳහා, කම්ටු සාමාජිකයෙකු ලෙස නිලය අනිම් වූ විශේෂජාය නිම් පාර්ශ්වකාර රාජ්‍ය විසින් කම්ටුවේ අනුමතියට යටත්ව නම පාතින් අනුරෙන් වෙනත් විශේෂජායකු පත් කෙරෙනු ඇතේ.
  8. කම්ටුවේ සාමාජිකයින් විසින් මහා සහාවේ අනුමතිය ඇතිව කම්ටුවේ වගකීමේ ඇති වැදගත්කම සැලකිල්ලට ගනිමින් මහා සහාව විසින් තිරණය කරනු ලබන කොන්දේසින්ට යටත් ව එක්සත් පාතින්ගේ අරමුදලින් වෙනතන ලබා ගනු ඇතේ.
  9. මෙම සම්මුතිය යටතේ කම්ටුවේ කටයුතු චලදායී අයුරින් කරගෙන යාම සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩල සහ පහසුකම් එක්සත් පාතින්ගේ මහ ලේකම් විසින් සැපයෙනු ඇතේ.

## 18 වන වගන්තිය

1. පාර්ශ්වකාර රාජ්‍යයේ, කම්ටුවේ සැලකිල්ල සඳහා එක්සත් පාතින්ගේ මහ ලේකම් වෙත, මෙම සම්මුතියේ නියෝගයන් කියාත්මක කිරීම සඳහා තමන් විසින් සම්මත කර ගෙන ඇති නිති සම්පාදනමය, අධිකරණමය, පටිපාලනමය හෝ වෙනත් ත්‍රියාමර්ග සහ පහත දැක්වෙන අයුරු ලබා ඇති ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කිරීමට ප්‍රතිඵලු දෙනි.
- (අ) අදාළ රාජ්‍ය උදෙසා සම්මුතිය බලපෑවෙන වූ දින සිට වර්ෂයක් ඇතුළත.

(ආ) ඉන්පසුව, අවම වගයෙන් සෑම සිටි වසරකට වරක් නො කම්ටුවේ අම්මතය පරිදි ඉල්ලා සිටිවී.

2. මෙම සම්මුතිය යටතේ තම වගකීම් ඉටු කර ඇති ප්‍රමාණය කෙරෙහි බලපෑ කරනු සහ අයිරැකම් වාර්තාවේ සඳහන් කළ හැකි ය.

## 19 වන වගන්තිය

1. කම්ටුව, ක්‍රියාකාරීන්වය සඳහා තමන්ගේ ම නිති සම්මත කර ගනු ඇත.
2. කම්ටුව, තමන්ගේ නිලධාරීන් වසර දෙකක කාලයකට තෝරා ගනු ඇත.

## 20 වන වගන්තිය

1. මෙම සම්මුතියේ 18 වන වගන්තියේ ප්‍රකාර ඉදිරිපත් කරනු ලබන වාර්තා සළකා බැලීම සඳහා වසරකට වරක් සති දෙකකට නොවැඩී කාලයකට කම්ටුව රැස්වනු ඇත.
2. කම්ටුවේ රැස්වීම් සාමාන්‍ය වගයෙන් එක්සත් ප්‍රතින්ගේ ප්‍රධාන කාර්යාලයේ දී නො කම්ටුව විසින් තිරණය කරනු ලබන වෙනත් පහසු ස්ථානයක දී පැවැත්වෙනු ඇත.

## 21 වන වගන්තිය

1. කම්ටුව විසින් තමන්ගේ වැඩ කටයුතු පිළිබඳ වාර්තාවක්, වාර්තිකව, ආර්ථික හා සමාජයේ මත්ධිලය මගින් එක්සත් ප්‍රතින්ගේ මහා සභාව වෙත ඉදිරිපත් කළ යුතු වන අතර, පාර්ශ්වකාර රාජ්‍යයන්ගෙන් ලබාගත් වාර්තා සහ තොරතුරු පරිභාෂා කිරීමෙන් අනතුරුව යෝජනා සහ සාමාන්‍ය තිර්දේශයන් ඉදිරිපත් කළ හැකි වෙයි. එවන් යෝජනා සහ සාමාන්‍ය තිර්දේශ පාර්ශ්වකාර රාජ්‍යයන්ගෙන් ලබාගත් අදහස් වෙනොත් එවාත් සමග කම්ටු වාර්තාවේ අභ්‍යුත්ත් කළ යුතු ය.

2. මක්කන් ජාතින්ගේ මහ ලේකම් විසින් කම්ටු වාර්තාව, ස්ංචිත්‍යෝග තත්ත්වය පිළිබඳ කොමිස්ම වෙත ඕවුන්ගේ දැන ගැනීම සඳහා යැවිය යුතු ය.

## 22 වන වගක්තිය

තමන්ගේ කාර්ය සිමාවන් තුළට ගැනෙන අයුරින්, මෙම සම්මුතියේ නියෝගයන් ශ්‍රී යාත්මක කිරීම සැලකිල්ලට ගන්නා අවස්ථාවන්හි දී නියෝජනය කිරීමේ අයිතිය විශේෂභා එළඟන්ක වෙත ඇත.

කම්ටුව විසින් තමන්ගේ කාර්ය සිමාවන්ට ගැනෙන කොටස සම්බන්ධයෙන් සම්මුතිය ශ්‍රී යාත්මක කිරීම පිළිබඳ වාර්තා සපයන ලෙස විශේෂභා එළඟන්කිවලින් ඉල්ලා කිටිය නැකි ය.

## VI කොටස

### 23 වන වගක්තිය

- (ආ) පාර්ශ්වකාර රාජ්‍යයක ව්‍යවස්ථාවන්හි නො
- (ඇ) එම රාජ්‍ය වෙනුවෙන් බලපෑත්වන වෙනත් ජාත්‍යන්තර සම්මුති ගිවිසුම් නො පොටොන්දුවල නො

පූර්ණයෙන් සහ ස්ංචිත අතර සමානතාවය ඇති කිරීමට වඩාත් නිතකර අන්දමේ නියෝගයන් වෙනෙහි එවා කොටේ මෙම සම්මුතියේ අඩංගු වන කියිවක් කියියේන් බලනොපානු ඇත.

### 24 වන වගක්තිය

පාර්ශ්වකාර රාජ්‍යයන් විසින් මෙම සම්මුතියේ පිළිගැනෙන අයිතිවාසිකම් සම්පූර්ණයෙන් කාර්මක කර ගැනීම අරමුණු වූ අවශ්‍ය දියා උපාය මාර්ගයන් ජාතික මට්ටමෙන් ගනු ඇත්තේ ය.

## 25 වන වගන්තිය

1. මෙම සම්මුතිය සියලුම රාජ්‍යයන්ගේ අත්සන් සඳහා විවෘත වනු ඇත.
2. මෙම සම්මුතිය තැන්පත් කළ යුතු ස්ථානය වගයෙන් වික්සන් ප්‍රතින්ගේ මහ ලේකම් නම් කර ඇත.
3. මෙම සම්මුතිය ස්ථීර කළ යුතු වේ. ස්ථීර කිරීමේ ලේඛන වික්සන් ප්‍රතින්ගේ මහ ලේකම් වෙත තැන්පත් කළ යුතු වේ.
4. මෙම සම්මුතිය සියලුම රාජ්‍යයන් විධින් පිළිගැනීම සඳහා විවෘත වනු ඇත. පිළිගැනීම ක්‍රියාත්මක වන්නේ පිළිගැනීමේ ලේඛනය වික්සන් ප්‍රතින්ගේ මහ ලේකම් වෙත තැන්පත් කිරීමෙනි.

## 26 වන වගන්තිය

1. වික්සන් ප්‍රතින්ගේ මහ ලේකම් වෙත ලබාත ව කරන දූනුම් දීමකින් ඕනෑම පාර්යවකාර රාජ්‍යයක් විධින් ඕනෑම අවස්ථාවක මෙම සම්මුතිය සංගේධනය කරන ලෙස ඉල්ලා සිටිය හැකි ය.
2. වික්සන් ප්‍රතින්ගේ මහ සනාව විධින් එවන් ඉල්ලාමක් සම්බන්ධයෙන් ගත යුතු පියවර ඇඟින්ම්, ඒ පිළිබඳව තිරණය ගනු ඇත.

## 27 වන වගන්තිය

1. වික්සන් ප්‍රතින්ගේ මහ ලේකම් වෙත ස්ථීර කිරීමේ හෝ පිළිගැනීමේ විසි වන ලේඛනය තැන්පත් කළ දිනට පසු තිස් වන දින මෙම සම්මුතිය බල පැවැත්වීම ආරම්භ වේ.
2. ස්ථීර කිරීමේ හෝ පිළිගැනීමේ විසි වන ලේඛනය තැන්පත් කිරීමෙන් පසුව මෙම සම්මුතිය ස්ථීර කරන්නා වූ හෝ පිළිගන්නා වූ හෝ සෑම රාජ්‍යයක් ම වෙනුවන් සම්මුතිය බල පවත්වනු ලබන්නේ එම රාජ්‍යයේ ස්ථීර කිරීමේ හෝ පිළිගැනීමේ ලේඛනය තැන්පත් කළ දින සිට දින තිහකට පසුවය.

## 28 වන වගන්තිය

1. ස්විර කරන්නා වූ ගෝ පිළිගන්නා වූ අවස්ථාවේ දී, රාජ්‍යයන් විසින් ඉදිරිපත් කෙරෙන කොන්දේකි එක්සත් පාතින්ගේ මහ ලේකම් විසින් පිළිගෙන, සියලුම රාජ්‍යයන් වෙත යැවිය යුතු ය.
2. මෙම සම්මුතියේ අරමුණ සහ අදහස්වලට පටහැනි වන කිසිම කොන්දේකියකට අවසර නොලැබේ.
3. එක්සත් පාතින්ගේ මහ ලේකම් වෙත කෙරෙන දැනුම් දීමකින් ඕනෑම අවස්ථාවක් කොන්දේකියක් ඉල්ලා ඇස්කර ගත හැකි අතර, ඔහු විසින් සියලුම රාජ්‍යයන් වෙත ඒ බඩි දැන්වා සිටිය යුතු වන්නේ ය. එවන් දැනුම් දීමක්, එය ලබුණු දින සිට ශ්‍රී යාර්ත්මක වේ.

## 29 වන වගන්තිය

1. පාර්ශ්වකාර රාජ්‍යයන් එකක් ගෝ වැඩි ගණනක් අතර මෙම සම්මුතිය හාවිතය ගෝ අර්ථ කටයුතු ගෝ සම්බන්ධයෙන් පැන නැගින ඕනෑම මග ගේදයක්, සාකච්ඡා මගින් විකළු ගැනීමට නොහැකි වුයේ නම්, එක් පාර්ශ්වයක ඉල්ලමට අනුව, විනිශ්චය සඳහා ඉදිරිපත් කළ හැකි ය. විනිශ්චය සඳහා ඉල්ලුම් කළ දින සිට හය මාසයක් ඇතුළත පාර්ශ්වකරුවන්ට විනිශ්චය කරනු ලබන ආයතනය පිළිබඳව එකාග්‍රතාවයකට පැමිණිය නොහැකි වුවනොත් එම පාර්ශ්වයන්ගේන් එක් පාර්ශ්වයකට විනිශ්චය සහ ආස්ථා පානහට එකඟව ජාත්‍යන්තර අධිකරණය වෙත යොමු කරන ලෙස ඉල්ලා සිටිය හැකි ය.
2. මෙම සම්මුතිය අත්සන් කරන ගෝ ස්විර කරන අවස්ථාවේ දී ඕනෑම පාර්ශ්වකාර රාජ්‍යයකට මෙම වගන්තියේ පළමුවන පේදයට බැඳු නොමැති බැවි ප්‍රකාශ කර සිටිය හැකි ය. අනෙක් පාර්ශ්වකාර රාජ්‍යයන් එවන් කොන්දේකියක් ඉදිරිපත් කරන පාර්ශ්වකාර රාජ්‍යයක් සමග එම පේදයට අනුව නොබැඳේ.

3. මෙම වගන්තියේ දෙවන පේදයට අනුව කොන්දේසියක් ඉදිරිපත් කර ඇති පාර්ශ්වකාර රාජ්‍යයකට එවත් කොන්දේසියක් එකස්ත පාතිත්තේ මහ ලේකම් වෙත කරන දැනුම් දීමකින් ඉල්ලා ඇත් කර ගත හැකි ය.

### 30 වන වගන්තිය

මෙම සම්මුතිය එහි සත්‍යාචාරයෙන් යුත් අරාබි, වින, ඉංග්‍රීසි, ප්‍රංග, රැකියානු සහ ස්පාජ්ඩ්ස් පිටපත් ද සමඟ එකස්ත පාතිත්තේ මහ ලේකම් වෙත තැන්පත් කළ යුතු වේ.

මෙම සම්මුතිය පහත අත්සන් කරන තිලකලය ලැබුවන් විධින්, අත්සන් හඩන ලද බවට මෙය සාක්ෂි වේ.